







**Ministry of Environment and Energy**  
Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/111  
Date: 31st December 2012

**REQUEST FOR PROPOSAL**

**Conducting a study on sewerage systems in Maldives  
and development of a comprehensive plan and  
strategy for implementation**

The Government of the Republic of Maldives has received grant from United Nations Children's Fund (UNICEF) and intends to apply the proceedings for the services of a consultancy firm to conduct a study on sewerage systems in Maldives and development of a comprehensive plan and strategy for implementation.

The main objective of the assignment is to assist the Ministry of Environment and Energy to support in conducting a study on sewerage systems in Maldives and development of a comprehensive plan and strategy for implementation.

The Ministry of Environment and Energy now invites interested eligible consultants to submit their proposals according to the Request for Proposals (RFP). Interested consultants must provide information including that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed RFP for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The proposals are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **16th January 2013 (Wednesday)**.

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>

**Ministry of Environment and Energy**  
Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/110  
Date: 31st December 2012

**REQUEST FOR PROPOSAL**

**Technical assistance to support in developing Water/  
Water Supply and Sewerage Regulations, Guidelines  
and Policy**

The Government of the Republic of Maldives has received grant from World Health Organization (WHO) and intends to apply the proceedings for the services of an individual consultant to provide Technical assistance to support in developing Water/Water Supply and Sewerage Regulations, Guidelines and Policy.

The main objective of the assignment is to assist the Ministry of Environment and Energy to support in developing the Water/Water Supply and Sewerage Regulations, Guidelines and Policy (in English) appropriate to Maldives context.

The Ministry of Environment and Energy now invites interested eligible consultants to submit their proposals according to the Request for Proposals (RFP). Interested consultants must provide information including that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed RFP for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The proposals are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **15th January 2013 (Tuesday)**.

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>













## MALDIVES INLAND REVENUE AUTHORITY

Malé, Republic of Maldives

**Ref. No.:** (IUL)220-HRA/1/2013/3

**Date:** 8 January 2013

### **Invitation for Proposals to Conduct a Training Programme on International Standards on Auditing**

The Maldives Inland Revenue Authority (MIRA), in its effort to build an efficient team of auditors who are proficient and abreast of relevant professional standards, wishes to conduct a training program on International Standards on Auditing to the MIRA audit staff.

MIRA invites interested parties to submit proposals to conduct a training program on International Standards on Auditing in Malé.

The programme should cover, but need not be limited to, the following:

1. The following International Standards on Auditing (ISA) and their practical application:

- |      |         |  |
|------|---------|--|
| 1.1  | ISA 200 | Overall Objectives of the Independent Auditor and the Conduct of an Audit in Accordance with International Standards on Auditing |
| 1.2  | ISA 210 | Agreeing the Terms of Audit Engagements  |
| 1.3  | ISA 220 | Quality Control for an Audit of Financial Statements   |
| 1.4  | ISA 230 | Audit Documentation  |
| 1.5  | ISA 240 | The Auditor's Responsibilities Relating to Fraud in an Audit of Financial Statements   |
| 1.6  | ISA 250 | Consideration of Laws and Regulations in an Audit of Financial Statements  |
| 1.7  | ISA 260 | Communication with Those Charged with Governance   |
| 1.8  | ISA 265 | Communicating Deficiencies in Internal Control to Those Charged with Governance and Management                                   |
| 1.9  | ISA 300 | Planning an Audit of Financial Statements  |
| 1.10 | ISA 315 | Identifying and Assessing the Risks of Material Misstatement through Understanding the Entity and Its Environment                |
| 1.11 | ISA 320 | Materiality in Planning and Performing an Audit  |
| 1.12 | ISA 330 | The Auditor's Responses to Assessed Risks  |
| 1.13 | ISA 402 | Audit Considerations Relating to an Entity Using a Service Organization  |
| 1.14 | ISA 450 | Evaluation of Misstatements Identified during the Audit  |
| 1.15 | ISA 500 | Audit Evidence   |
| 1.16 | ISA 501 | Audit Evidence-Specific Considerations for Selected Items  |
| 1.17 | ISA 505 | External Confirmations   |
| 1.18 | ISA 510 | Initial Audit Engagements-Opening Balances   |
| 1.19 | ISA 520 | Analytical Procedures  |
| 1.20 | ISA 530 | Audit Sampling   |
| 1.21 | ISA 540 | Auditing Accounting Estimates Including Fair Value Accounting Estimates and Related Disclosures.                                 |
| 1.22 | ISA 550 | Related Parties  |
| 1.23 | ISA 560 | Subsequent Events  |
| 1.24 | ISA 570 | Going Concern  |
| 1.25 | ISA 580 | Written Representations  |
| 1.26 | ISA 600 | Special Considerations-Audits of Group Financial Statements (Including the Work of Component Auditors)                           |
| 1.27 | ISA 610 | Using the Work of Internal Auditors  |
| 1.28 | ISA 620 | Using the Work of an Auditor's Expert  |
| 1.29 | ISA 700 | Forming an Opinion and Reporting on Financial Statements   |
| 1.30 | ISA 705 | Modifications to the Opinion in the Independent Auditor's Report   |
| 1.31 | ISA 706 | Emphasis of Matter Paragraphs and Other Matter Paragraphs in the Independent Auditor's Report                                    |
| 1.32 | ISA 710 | Comparative Information - Corresponding Figures and Comparative Financial Statements   |

1.33 ISA 720 The Auditor's Responsibilities Relating to Other Information in Documents Containing Audited Financial Statements

2. ISRE 2400 (Engagements to Review Financial Statements) and its practical application.
3. ISAE 3000 (Assurance Engagements Other Than Audits or Reviews of Historical Financial Information) and its practical application.
4. ISRS 4400 (Engagements to Perform Agreed-Upon Procedures Regarding Financial Information) and its practical application.
5. Brief overview of proposed changes to existing ISA's and proposed new standards.

I. Target Audience

The program is targeted to train 25-30 staff from MIRA.

II. Duration

The program shall be designed to be delivered within 10 working days, expected to be conducted in March 2013. Classes will be held from Sunday to Thursday every week, from 09:00 to 13:00 hrs.

III. Responsibilities of the Resource Person

The resource person shall:

1. Develop course materials, including handouts, reading material, exercises and case studies that fully cover the areas outlined above.
2. Deliver the course material to MIRA 7 days prior to the commencement of the program.
3. Deliver the training sessions. (Training sessions shall be designed in such a way that the practical application component shall constitute at least 50% of the time allocated for each standard.)
4. Interact with participants during the training sessions to encourage participation and provide guidance on questions that are raised.

IV. Qualifications of the Resource Person

The resource person shall:

1. Have recognized academic or professional accounting qualifications.
2. Have at least 10 years' experience in a senior post which requires the application of, or consultancy work related to, ISA's.
3. Have conducted similar training programs for other institutions.

V. Evaluation Criteria

1. Course content and design – 35%
2. Qualifications and experience of resource person – 45%
3. Fee – 20% (In the case of foreign resource persons, costs associated with travel, lodging and food shall be borne by the resource person and accounted for in the fee quoted.)

You may nominate more than one resource person to conduct the program, in which case you must specify the sessions which will be conducted by each person.

MIRA will facilitate the necessary printing requirements of the resource person and provide the training classroom, projectors and other programme-related administrative arrangements.

For further details or queries, please contact Ms. Aishath Naseema at (+960) 333 9567 during office hours or email to [naseema.a@mira.gov.mv](mailto:naseema.a@mira.gov.mv).

All interested parties should submit proposals in person, in sealed envelopes marked "Proposal to Conduct a Training Programme on International Standards on Auditing" to the address below at 15:00 hrs on Sunday, 20<sup>th</sup> January 2013. The proposal should include a detailed outline of the course content, methods of delivery (lectures, discussions, case studies, exercises, etc.), CVs of the resource persons and fee breakdown.

Maldives Inland Revenue Authority  
T-Building (2<sup>nd</sup> Floor)  
Ameenee Magu  
Malé 20379  
Maldives

מספר: (IUL)220-HRA/1/2013/3

"אמצעי מניעה לשימוש ב"אשראי" ושימוש ב"אשראי" לשימוש אחר מן המיועד"

מספרים ושימוש ב"אשראי" לשימוש אחר מן המיועד

המטרה של חוק זה היא להגביל את השימוש באשראי לשימוש המיועד ולמנוע שימוש אחר. מטרה זו תושג באמצעות הגדרת מונחים ושימוש באמצעי מניעה לשימוש ב"אשראי" לשימוש אחר מן המיועד ("ISA").

המונחים המוגדרים בחוק יחולקו על ידי שירות המבחן. מטרה זו תושג באמצעות הגדרת מונחים ושימוש באמצעי מניעה לשימוש ב"אשראי" לשימוש אחר מן המיועד ("ISA").

המונחים המוגדרים בחוק יחולקו על ידי שירות המבחן. מטרה זו תושג באמצעות הגדרת מונחים ושימוש באמצעי מניעה לשימוש ב"אשראי" לשימוש אחר מן המיועד ("ISA").

1. מונחים "ISA" יהיו, אלה אשר יוגדרו בחוק:

ISA 200 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד או אשר אינו יכול להעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 210 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 220 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 230 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 240 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 250 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 260 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 265 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 300 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 315 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 320 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 330 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 402 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 450 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.

ISA 500 - אדם או ארגון המעביר כספים או שירותים פיננסיים לשימוש אחר מן המיועד.





Bank Of Maldives Plc  
Male', Republic of Maldives

BML/PD-BID/2013/002  
January 2013

**Announcement**

**Subject: Bank of Maldives Plc Request for Proposal (RFP) for consultancy services related to External Network Vulnerability Assessment and Penetration Testing**

Bank of Maldives Plc is seeking independent technical expertise with regards to conducting an IT security assessment. All interested parties are requested to send the bids before January 31<sup>st</sup>, 2013 16:00 hrs. The bidding document provides additional information to understand the scope of the work required by the Bank which is available on our website [www.bankofmaldives.com.mv](http://www.bankofmaldives.com.mv).

Proposals will be evaluated based on cost effectiveness, understanding of technical scope of work and other factors as specified in evaluation criteria below.

All communication including confirmation of receipt of this RFP, questions and submission of proposal shall be in written form and directed to the Head of IT at the Bank of Maldives Plc ([networksecurityrfp@bml.com.mv](mailto:networksecurityrfp@bml.com.mv)).

ބަނޑު ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން  
ދެއްވާ ޖަވާބުތައް

BML/PD-BID/2013/002 ސަރަޙައްދު:

**ފުޅުބަޔާ**

ބަނޑު ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ބަނޑު ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ބަނޑު ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

28 ސަޕްޓެމްބަރު 1434

10 ޖެނުއަރީ 2013

ސަރަޙައްދު: (IUL)168-CA/1/2013/1

**ފުޅުބަޔާ**

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން ފުޅުބަޔާ ޖެހިގެން ވަނަ ދުވަހުގެ ތެރެއިން

25 ސަޕްޓެމްބަރު 1434

8 ޖެނުއަރީ 2013



**Office of Programmes and Projects**  
**Request for Expression of Interest**

Republic of Maldives  
S. Hithadhoo Regional Hospital  
CONSULTING SERVICES  
10<sup>th</sup> January 2013

The Government of the Republic of Maldives has received a Loan from the Saudi Fund for Development (SFD) and the OPEC Fund for International Development (OFID) towards Establishment of a Hospital in S. Hithadhoo and intends to apply part of the Loan proceeds from OFID to hire a consulting firm for the Design of S. Hithadhoo Hospital, and part of the Loan Proceeds from SFD for the Tender and Supervision of S. Hithadhoo Hospital as described in the Terms of Reference (TOR).

**Consultancy for Design, Tender and Supervision of S. Hithadhoo Regional Hospital**

**Type of consultancy:** Firm

**Expected commencement date:** Quarter 1, 2013

**Objectives:** Undertake the Design, Tender and Supervision of S. Hithadhoo Regional Hospital.

**Key personnel:**

1. Project Manager
2. Architect
3. Civil Engineer
4. Health Facility Expert
5. Site Supervisor

Office of Programs and Projects (Ministry of Housing and Infrastructure) now invites eligible consultants to indicate their interest in providing the services. Interested consultants are requested to obtain the Terms of Reference from the address below.

Expressions of Interest (EOI) should include background of the firms' Design, Tender and Supervision of civil works, (limited to descriptions of assignments carried out previously by the firm stating client, description of services provided by the firm and value of those services). EOIs should not exceed 30 A4 pages.

If consultants intend to associate, the EOI must include letter of interest from the sub-consultant or joint-venture firm clearly stating the nature of the intended association.

A consultant will be selected in accordance with the procedures set out in the 'Development Institution Members of the Coordination Group [Saudi Fund for Development (SFD) and the OPEC Fund for International Development (OFID)]: Guidelines for the use of Consultants – 1995.'

All firms submitting EOIs must submit 3 hard copies of their EOI to the following address by 1430 hours (local time) on 21<sup>st</sup> January 2013.

Office of Programmes & Projects  
Ministry of Housing & Infrastructure,  
Ameenee Magu, Male', 20324  
Male' 20206, Republic of Maldives  
Tel: 960 3004150  
Fax: 960 3307729  
E-mail: [projects@opp.gov.mv](mailto:projects@opp.gov.mv)







سر. ایچدی ریسپانسیو  
 ڈیپارٹمنٹ، قراچی

سرٹیفکیٹ: NAH-A/2013/01

ادوار

انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ

ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 سکول آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 17:00 سے 8:00 بجے تک، 3:00 بجے تک، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 23:00 سے 15:30 بجے تک، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 7762091 ڈیپارٹمنٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 noonuhospital@gmail.com ایڈریس، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

سرٹیفکیٹ	ڈیپارٹمنٹ
سر. ایچدی ریسپانسیو ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی
انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی	ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی
انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی	ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

27 ستمبر 1434  
 09 اگست 2013

قراچی  
 ڈیپارٹمنٹ، قراچی

سرٹیفکیٹ: 146-A3/2013/07

ادوار

انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ

ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 سکول آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 20:00 سے 11:00 بجے تک، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 23:00 سے 10:00 بجے تک، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی  
 ڈیپارٹمنٹ آف ایڈوانسڈ اسٹڈیز، انسٹیٹیوٹ آف نیشنل ایڈوانسمنٹ، قراچی

28 ستمبر 1434  
 10 اگست 2013







ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ވަނީ ބަޔާންކޮށްފައެވެ.

ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.

މަޢުލޫމާތު: (20-03)، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ފޯން: 3345187 (960)، ފެކްސް: 3334072 (960)

ފައިލްގެ ނަންބަރު: col@mnu.edu.mv

ސަރުކާރުގެ ގެޒެޓް: (IUL)COL/1/2013/2

އިތުރު ބަޔާން

ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.

މިސަރުކާރުގެ ގެޒެޓް 2013 ވަނަ އަދަދުގެ 27 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 2013 ވަނަ އަދަދުގެ 22 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 2:00 ގައި ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 27 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 11:00 ގައި ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 27 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 11:00 ގައި ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 27 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.

1. ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.
2. ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.
3. ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.
4. ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.

27 ވަނަ ބައި 1434

9 ވަނަ ބައި 2013

މިސަރުކާރުގެ ގެޒެޓް ގައި ވަނީ ބަޔާންކޮށްފައެވެ.

މަޢުލޫމާތު: ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް.

ސަރުކާރުގެ ގެޒެޓް: (IUL)23-AP/1/2013/7

އިތުރު ބަޔާން

މިސަރުކާރުގެ ގެޒެޓް 2013 ވަނަ އަދަދުގެ 27 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 02 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 2013 ވަނަ އަދަދުގެ 22 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 11:00 ގައި ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 17 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 21 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 10:00 ގައި ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ. 21 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތަށް ސަރުކާރުގެ ފަރާތުން ވަނީ ބަޔާންކޮށްފައެވެ.

28 ވަނަ ބައި 1434

10 ވަނަ ބައި 2013























දින 15 තුළින් සම්පූර්ණ කිරීමට  
 කැපවීමක් ඇත.

අංකය: FNK-K(T)/SUL/IUL/2013/007

විස්තර

අන්තර්ගතයේ විස්තරය

අන්තර්ගතයේ අංකය 71 /IUL/FENAKA/12 යන අංකය යටතේ සපයන ලද  
 (11 වන වර්ගයේ 2012) අංකය යටතේ අන්තර්ගතයේ විස්තරය, අන්තර්ගතයේ විස්තරය  
 අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.

**Details of the Equipment:**

**Model Name:** Fujji Electric

**Motor Type:** ML A620TT

**Frame:** 200L

#	PART NO	DESCRIPTION	QTY
1	6211ZZC3	BALL BEARING N-END MOTOR SPECIFICATION 3PH, 18.5 KW 415V, 50HZ, 735 RPM	3

අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.

අන්තර්ගතයේ විස්තරය:

- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය. (අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.)
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 60 තරම් විස්තරය.
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය (අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය) අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.

අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය:

- අන්තර්ගතයේ විස්තරය 60 තරම්
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 60 x අන්තර්ගතයේ විස්තරය
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 30 තරම්
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 30 x අන්තර්ගතයේ විස්තරය
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 08 තරම්
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 08 x අන්තර්ගතයේ විස්තරය
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය 02 තරම්
- අන්තර්ගතයේ විස්තරය අන්තර්ගතයේ විස්තරය යටතේ විස්තරය.







අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: FNK-K(T)/SUL/IUL/2013/008  
Port Complex.7th Floor  
Hilaalee Magu,  
Maafannu  
Male'

අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
FNK-K(T)/SUL/IUL/2013/008  
7 වන මහලයේ, 7 වන මහලයේ  
රජයේ, රජයේ  
දින

2013 ජූනි 20 දිනට පසුව 2013 ජූනි 20 දිනට පසුව 12:15 ට පසුව 12:15 ට පසුව  
(7 වන මහලයේ, 7 වන මහලයේ) අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
2013 ජූනි 20 දිනට පසුව 12:15 ට පසුව 12:15 ට පසුව 12:15 ට පසුව.

අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
3007555 අංකයෙන් අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
1434 02 අංකයෙන් අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
2013 14 ජූනි 2013

අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
දින

FNK-K(T)/SUL/IUL/2013/009

අප්පොලිසන්ට

අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.

අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
119/IUL/FENAKA/12 (06 දිනට පසුව 2012) අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.  
අප්පොලිසන්ට පිටුපසට පත්වීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.

**Details of the Equipment:**

**Brand:** Deutz  
**Model No:** BF6L913C

No.	Part No:	Description	Unit	Qty
01	-	Rot Shaft Lip Seal	Nos	1
02	-	O Seal	Nos	1
03	-	O Seal	Nos	1
04	-	Rot Shaft Lip Seal	Nos	1
05	-	Shim Liner 0.5	Nos	6

06	-	Shim Liner 0.2	Nos	6
07	-	Bonnet Gasket	Set	6
08	-	Sealing Ring (Bonnet Cover)	Nos	6
09	-	Gasket (Lube Oil Filter)	Nos	6
10	-	Injector Nozzle	Nos	6
11	-	Sealing Ring (Injector)	Nos	6
12	-	Gasket (Inlet Manifold)	Set	6
13	-	Gasket (Exhaust Manifold)	Set	12
14	-	Sealing Ring (Valve Drive)	Nos	24
15	-	Con Rod Bearing	Nos	6
16	-	Thrust Washer	Nos	1
17	-	Thrust Washer	Nos	1
18	-	Main Bearing	Nos	7
19	-	Big Bolt (Con Rod)	Nos	8
20	-	Piston Ring Set	Set	6
21	-	Exhaust Valve	Nos	6
22	-	Inlet Valve	Nos	6
23	-	Valve Seat Insert (Exhaust)	Nos	6
24	-	Valve Seat Insert (Inlet)	Nos	6
25	-	Complete Engine Gasket Set	Set	1
26	05069613	Lubricate Oil Line	Nos	1
27	-	Valve Guide Exhaust	Nos	6
28	-	Valve Guide Intake	Nos	6
29	-	Kit Engine Piston	Nos	6
30	-	Kit Turbo Repair	Nos	1

رئیس تعمیرگاه و سرپرست کارگاه تعمیرات موتور را از سرپرست کارگاه مطلع سازد.

تعمیرات موتور:

- در صورتی که موتور کارخانه ای (موتورهای ریموند موتورز و موتورهای دیگر) از شرکت واسر (واسر موتورز) است.
- موتورهای کارخانه ای (موتورهای ریموند موتورز، موتورهای سولیس موتورز، موتورهای لایپر، موتورهای لایپر موتورز و موتورهای دیگر) را با موتورهای دیگر تعویض نکنند.
- در صورتی که موتور کارخانه ای (موتورهای ریموند موتورز، موتورهای سولیس موتورز، موتورهای لایپر، موتورهای لایپر موتورز و موتورهای دیگر) را با موتورهای دیگر تعویض نکنند.
- در صورتی که موتور کارخانه ای (موتورهای ریموند موتورز، موتورهای سولیس موتورز، موتورهای لایپر، موتورهای لایپر موتورز و موتورهای دیگر) را با موتورهای دیگر تعویض نکنند.

رئیس تعمیرگاه و سرپرست کارگاه تعمیرات موتور را از سرپرست کارگاه مطلع سازد.

- از 60 لیتر بنزین
- بنزین موتورهای ریموند موتورز / موتورهای دیگر 60 لیتر بنزین
- موتورهای ریموند موتورز / موتورهای دیگر 30 لیتر بنزین
- موتورهای ریموند موتورز / موتورهای دیگر 30 لیتر بنزین

• 08 ڏينهن ۾ ڏنل ڌنڌو 08 ڏينهن ۾  
 08 x ڏينهن ۾ / ڏينهن ۾ ڏنل ڌنڌو

• 02 ڏينهن ۾ ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو

Managing Director  
 Fenaka Corporation Ltd  
 Iulaan No: FNK-K(T)/SUL/IUL/2013/009  
 Port Complex, 7th Floor  
 Hilaalee Magu,  
 Maafannu  
 Male'

ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 FNK-K(T)/SUL/IUL/2013/009  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو، 7 ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو، ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو

ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو

ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو

02 ڏنل ڌنڌو ڏنل ڌنڌو 1434  
 14 ڏنل ڌنڌو ڏنل ڌنڌو 2013

ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو

ڏنل ڌنڌو: FNK-K(T)/SUL/IUL/2013/010

ڏنل ڌنڌو

ڏنل ڌنڌو ڏنل ڌنڌو

ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو  
 ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو ڏنل ڌنڌو

**Details of the Equipment:**

Brand: Volvo  
 Model No: TD 720 GE  
 Serial No: 5310419938























අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබන මෙහි කොටස් සඳහා වන අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි.

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: FNK-K(T)/SUL/IUL/2013/014  
Port Complex.7th Floor  
Hilaalee Magu,  
Maafannu  
Male'

සහකාර මූලාශ්‍රය  
සහකාර මූලාශ්‍රය  
අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි:  
FNK-K(T)/SUL/IUL/2013/014  
7 වන මහලයේ, පෝර් කොමප්ලෙක්ස්  
මාෆාණු, කෑෆාණු  
මාලේ

2013 ජූනි 22 වන දින සවස 12:00 ට අවසන් කරනු ලබන 12:00 ට අවසන් කරනු ලබන (7 වන මහලයේ, පෝර් කොමප්ලෙක්ස්) අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. 2013 ජූනි 22 වන දින සවස 12:00 ට අවසන් කරනු ලබන අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි.

මෙහි සඳහන් කර ඇති කොටස් සඳහා වන අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. 3007555 අංකයෙන් අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි.

02 මෙහි අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි  
14 ජූනි 2013

සහකාර මූලාශ්‍රය  
සහකාර මූලාශ්‍රය

අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි: FNK-K(T)/SUL/IUL/2013/015

අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි

අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි

අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. 145/IUL/FENAKA/12 (30 වන දින 2012) අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි. අනුමැතියක් ලෙසින් ප්‍රකාශ කරනු ලබයි.

**Details of the Engine:**  
**Brand:** Cummins (Great Britain)  
**Model No:** 6BT5.9-G6 (85kW)  
**Serial No:** 21782067  
**CPL:** 2530

#	Part No:	Description	Unit	Qty
01	3802376-01	Kit Gasket (Upper)	Set	1
02	3804897-01	Kit Gasket (Lower)	Set	1
03	4893693	Set Bearing Con Rod	Set	6
04	3939859	Set Bearing Con Rod	Set	6







- 30 x 30cm ක්වර්ටර් ධාරිතාවයක් සහිතව 08 ක්වර්ටර්
- 02 ක්වර්ටර් ධාරිතාවයක් සහිතව 08 x 08cm ක්වර්ටර්

අවසරය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සඳහා අදාළ වන්නා වූ ලේඛන සහිතව ඉදිරිපත් කළ යුතුය.

Managing Director Fenaka Corporation Ltd Iulaan No: FNK-K(T)/SUL/IUL/2013/016 Port Complex.7th Floor Hilaalee Magu, Maafannu Male'	ආරක්ෂක අධ්‍යක්ෂ ෆෙනාකා කොරපරේෂන් ලිමිටෙඩ් FNK-K(T)/SUL/IUL/2013/016 7 වන මහල, පෝර්ට් කොමප්ලෙක්ස් හිලාලී මාගු, මාෆාණු මාලේ
--	---

අවසරය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සඳහා අදාළ වන්නා වූ ලේඛන සහිතව ඉදිරිපත් කළ යුතුය. 2013 ජනවාරි 22 දිනට පෙර 12:30 වන විට පැවැත්වෙන ලේඛන ඉදිරිපත් කිරීමේ කාලයේදී (7 වන මහල, පෝර්ට් කොමප්ලෙක්ස්) අදාළ වන්නා වූ ලේඛන ඉදිරිපත් කළ යුතුය. 2013 ජනවාරි 22 දිනට පෙර 12:30 වන විට පැවැත්වෙන ලේඛන ඉදිරිපත් කිරීමේ කාලයේදී.

අවසරය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සඳහා අදාළ වන්නා වූ ලේඛන සහිතව ඉදිරිපත් කළ යුතුය. 3007555 නිකුත් කිරීමේ කාලයේදී (7 වන මහල, පෝර්ට් කොමප්ලෙක්ස්) අදාළ වන්නා වූ ලේඛන ඉදිරිපත් කළ යුතුය. 2013 ජනවාරි 22 දිනට පෙර 12:30 වන විට පැවැත්වෙන ලේඛන ඉදිරිපත් කිරීමේ කාලයේදී.

02 ක්වර්ටර් ධාරිතාවයක් සහිතව 1434  
 14 ජනවාරි 2013

**State Electric Company Ltd.**

Ref No: H-2012/204A 14.01.2013

**Request for Quotations**

State Electric Company Limited (STELCO) wishes to re-tender the Supply of 15 Nos. Portable Android Tablet Devices for on Spot Meter Reading, tender ref no: H-2012/204 dated 27/12/2012 as only two quotations were received. Interested and eligible parties shall submit their quotations. This request for Quotation is open for both local and international bidders.

- A pre-bid meeting shall be held on Sunday, 20th January 2013 at 11:00 hrs local time at STELCO Head Office, 2nd Floor meeting room.

• **Quotation shall indicate the following:**

- **Price:** Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity:** Quotation validity shall be minimum 45 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 85 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 85].
- Delivery period = 10 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 10].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
(Supply of Portable Android Tablet Devices for on Spot Meter Reading)  
Ref. no: H-2012/202A

- All sealed quotations shall reach STELCO head office on or before **Sunday, 27th January 2013, 11:00hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.









6	RING RETAINING, P/N 205439	12	NOS
7	LEVER, CAM FOLLOWER, P/N 3039163	06	NOS
8	LEVER, CAM FOLLOWER, P/N 3039164	06	NOS

**REMARKS:** Diesel Engine Model KTA 19-G4, Ser No: 37189724, CPL No: 4153

• **Quotation shall indicate the following:**

- **Price**

\* Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity:** Quotation validity shall be minimum 45 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 85 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 85].
- Delivery period = 10 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 10].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).









CON-SMBS-C29602TT	3
Network/LAN tool Kit With Cable Tester (Digital)	1

Wireless devices

Product / Product No	Quantity
Linksys WRT150N or RELEVANT	2
Wireless NIC (PCI express )	2
Wireless NIC (External)	2

Power devices

Product / Product No	Quantity
UPS	6

Network Rack

Product / Product No	Quantity
36 U 19" Open frame rack with casters	1
24 port patch panel with keystones	1

Network cables

Product / Product No	Quantity
Straight through cables (2meters)	12
Cross over cables (2 meters)	6

2013 16 14:00  
 2013 20 14:00  
 2013 14  
 2013 14

2013 14

...

...

(960) 3345469

(960) 3320484

<http://www.mnu.edu.mv/fmc>

MNU-FMC/2013/05

...

...

Routers, Cables and Cards

Product / Product No	Quantity
CISCO2901/K9	3
CAB-SS-V35MT=	3
CAB-SS-V35FC=	3
HWIC-2T=	3

Switches

Product / Product No	Quantity
WS-C2960-24TT-L	3

Firewall

Product / Product No	Quantity
ASA5505-BUN-K9 (ASA 5505 Appliance with SW, 10 Users, 8 ports, 3DES/AES)	1
CON-SNT-AS5BUNK9 (SMARTnet 8X5XNBD ASA5505-BUN-K9)	1

SMS3 Maintenance package

Product / Product No	Quantity
CON-SNT-2901	3









































**Ministry of Environment and Energy**  
Republic of Maldives

**Wetland Conservation and Coral Reef Monitoring for Adaptation to Climate Change**

Grant No.: TF011853

Maldives Climate Change Trust Fund

Reference No.: (IUL)438/1/2012/36

**Request for Expressions of Interest**

**Roof Water Harvesting Component Coordinator**

The Government of the Republic of Maldives has received grant funds from multi-donor Climate Change Trust Fund, administered by the World Bank, towards the cost of Wetland Conservation and Coral Reef Monitoring for Adaption to Climate Change (WCCM) Project and intends to apply part of the proceeds for the services of a Roof Water Harvesting Component Coordinator.

This is a key functionary at the national level with technical responsibility for ensuring preparation and implementation of the Roof water Harvesting and Drainage Management components undertaken by the Ministry.

The Water coordinator must meet the following qualification requirements:

- a) Higher degree in IWRM related, civil/environmental engineering, related scientific field or equivalent;
- b) Strong knowledge / focus on rainwater harvesting and drainage management in a WCWRM context;
- c) Minimum 2 years of experience working in areas related to IWRM;
- d) Good organizational skills and ability to manage targeted indicators;
- e) Excellent knowledge of English and Divehi, both written and spoken;
- f) Computer literacy and good word processing and spreadsheet skills;
- g) Having an understanding of issues around environmental sustainability and climate change adaptation relevant to Maldives in the context of marine and terrestrial eco-systems is strongly desired;
- h) Having an understanding of policy and regulatory issues around water resources management in the Maldives including programs and projects of the Government, NGOs and donors will be an advantage;
- i) Knowledge of up-to-date approaches and projects (international, national and local), professional participation in implementation of sector related international projects (including World Bank-financed projects) is considered a plus;

The Ministry of Environment and Energy, now invites interested eligible individuals to submit their Expressions of Interest (EoI). Interested Candidates must provide (a) a CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.)

A Coordinator will be selected based on the qualifications, in accordance with the procedures set out in the World Bank's Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004, revised October 2006 and January 2011.

All inclusive monthly remuneration for the position will be MVR 20,000-25,000 based on qualification and experience.

Candidates for these positions will be initially hired for a period of twelve (12) months and extended for a further period based on a successful performance appraisal at the end of the first year. The successful candidate must be available to commence the position in February 2013.

The expressions of interests must be delivered to the address below by 11:00hours local time on **January 21, 2013**. Mode of delivery may be regular mail, e-mail or facsimile of the choice of the Candidate.

Project Manager

WCCM Project

Ministry of Environment and Energy

Ameenee Magu, Maafannu

Male', 20392, Republic of Maldives

Tel: +960 3004300 Fax: +960 3004301

email: [cctf@environment.gov.mv](mailto:cctf@environment.gov.mv)





Candidates for these positions will be initially hired for a period of twelve (12) months and may be extended for a further period based on a successful performance appraisal at the end of the first year. The successful candidate must be available to commence the position in February/March 2013.

The expressions of interests must be delivered to the address below by **11:00hours local time on January 21, 2013.**

Mode of delivery may be regular mail, e-mail or facsimile of the choice of the Candidate.

Project Manager  
 Maldives Environmental Management Project  
 Ministry of Environment and Energy  
 Ameene Magu, Maafannu  
 Male', 20392, Republic of Maldives  
 Tel: +960 3004300 Fax: +960 3004301  
 email: [memp@environment.gov.mv](mailto:memp@environment.gov.mv)

މުވާދާ ވަކި ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.  
 ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.

ސަރަޙައްދު: (IUL)220-HRA/1/2013/1

ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު

މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.

<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.                  ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>	<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>
<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.                  ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>	<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>
<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.                  ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>	<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>
<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.                  ފޮޓޯ ޖަހާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>	<p>މުވާދާ ހުށަހަޅާ ގޮތުން ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންބަރު 12 ގެ ތެރޭގައި ހިމެނޭނެއެވެ.</p>













ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

የሚገኘውን ሰነድ ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

22 ኅዳር 2013 ጥዕን 15:00 ሰዓት ላይ

ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

25 ነሐሴ 1434  
07 ኅዳር 2013

ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

የወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።

ደንበኞች	የወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።
MS1	01
ደንበኞች	5610/-
የወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።	2500/-
ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።	
ወይን ማህበረሰብ ለጥቅም ላይ የወጣውን ስም ለማረጋገጥ ለሚገባው ሰነድ ማረጋገጫ ማድረግ ይገባል።	

























<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>
<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>
<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>
<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>
<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>
<p>7. 2013 22 14:45 3340207 3323206 3326796</p>	<p>28 1434 10 2013</p>

<p>3323206 3340207 3326796</p>	
<p>(IUL)438-HRU/438/2013/2</p>	<p>28 1434 10 2013</p>

































1. [www.health.gov.mv](http://www.health.gov.mv) 3014439 2. [www.health.gov.mv](http://www.health.gov.mv) 3014439 3. [www.health.gov.mv](http://www.health.gov.mv) 3014439

AS-A/IU/2013/01

AS-A/IU/2013/01

AS-A/IU/2013/01

AS-A/IU/2013/01

AS-A/IU/2013/01

01

AS-A/IU/2013/01

AS-A/IU/2013/01

AS-A/IU/2013/01	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	AS-A/IU/2013/01
1000.00	2500.00	5610.00	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	MS1	AS-A/IU/2013/01
1000.00	2500.00	6295.00	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	MS2	AS-A/IU/2013/01
1000.00	2500.00	7035.00	AS-A/IU/2013/01	AS-A/IU/2013/01	MS3	AS-A/IU/2013/01























<p>ਸਰਕਾਰੀ: (IUL)435-A4/2013/01</p>	<p><b>ਵਿੱਤੀ ਸੇਵਾ</b></p>	
<p>ਮਿਤੀ: 09 ਜੁਲਾਈ 2013</p>		
<p>ਮਿਤੀ: 20.07.2013</p>	<p>ਵਿੱਤੀ ਸੇਵਾ</p>	
<p>ਸੇਵਾ ਮੁਕਾਮ/ਮਿਤੀ: ਸੇਵਾ ਮੁਕਾਮ</p>	<p>4</p>	<p>ਮਿਤੀ</p>
		<p>ਦਸ਼ਮਹੀਨਾ ਵਿੱਤੀ ਸੇਵਾ</p>
		<p>ਮੁੱਲ: 6,295/- ਰੁਪਏ</p>
<p>- ਸੇਵਾ ਮੁਕਾਮ 3,000/- ਰੁਪਏ - ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ: 55% - ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>		<p>ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>
<p>ਸੇਵਾ ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>		<p>ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>
<p>1. ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ 2. ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ 3. ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ (ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ) 4. ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ (ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ) 5. ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ (ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ)</p>		<p>ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>
<p>23 ਜੁਲਾਈ 2013 13:00</p>		<p>ਮਿਤੀ</p>
<p>ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>		<p>ਮੁਕਾਮ ਵਿੱਤੀ ਸੇਵਾ</p>

درخواستیں

درخواست:	پروگرام سرکاری سندھ
نمبر درخواست:	1
نمبر:	4
درخواست نمبر:	231704
درخواست نامہ راجہ درخواست:	پروگرام سرکاری سندھ
نمبر درخواست:	01
درخواست:	5020/-
نمبر درخواست:	1500/-

نوٹ:

1. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں 2 درخواستیں کرنا ہوں گی۔
2. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔
3. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔
4. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔
5. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔
6. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔
7. درخواست دہندگان کو درخواستیں/درخواستیں کے ساتھ ساتھ درخواستیں، درخواستیں اور درخواستیں کرنا ہوں گی۔



































<p>· 1. 2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>2. 3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>
<p>3. 3345409</p>	<p>2013 22 12:00 10 (2013) MNU-HR/2013/02</p>

<p>17 15:00 3000644 (pgoffice@pgoffice.gov.mv) 3000655</p> <p>02 1434 14 2013</p>	<p>196-C/01/1/2013 (IUL)</p> <p>01 (1434) 3402/-</p> <p>09:00 02:00</p>
---	---













ကိုးကွယ်၍ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါ။

- သို့သော်လည်းကောင်း၊ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- သို့သော်လည်းကောင်း၊ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

သို့သော်လည်းကောင်း၊

- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

သို့သော်လည်းကောင်း၊ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်
- နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

သို့သော်လည်းကောင်း၊ 11000.00 (အထွေထွေအားဖြင့်) 17100.00 မှ စတင်ပါသည်။

သို့သော်လည်းကောင်း၊ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

သို့သော်လည်းကောင်း၊ နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်

သို့သော်လည်းကောင်း၊

1 အထွေထွေအားဖြင့် နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်  
 သို့သော်လည်းကောင်း၊  
 3336755 နေရာပေးပါရန်  
 3335892 နေရာပေးပါရန်

သို့သော်လည်းကောင်း၊

3 အထွေထွေအားဖြင့် နေရာပေးပါရန် မှတ်တမ်းပေးပါရန်  
 သို့သော်လည်းကောင်း၊  
 33353535 နေရာပေးပါရန်  
 33358892 နေရာပေးပါရန်













2,500	7,035	<p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 4 ۽ سڪوڇڙو  رڌوڌڻا ۽ ڇڏي سڙي ڇڪيٽو ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڇڪيٽو  ڇڏي ڌڻي ڌڻي</p> <p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 4 ۽  سڪوڇڙو رڌوڌڻا ۽ سڪوڇڙو ڌڻي  ڌڻي ۽ ڌڻي ۽ ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڌڻي  ڇڪيٽو ڇڏي ڌڻي.</p>	0 ڇڪيٽي سڪروٽو اڙيسو 4	MS3	ڇڪيٽي سڪروٽو
2,500	7,875	<p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 5 ۽ سڪوڇڙو  رڌوڌڻا ۽ ڇڏي سڙي ڇڪيٽو ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڇڪيٽو  ڇڏي ڌڻي ڌڻي</p> <p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 5 ۽  سڪوڇڙو رڌوڌڻا ۽ سڪوڇڙو ڌڻي  ڌڻي ۽ ڌڻي ۽ ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڌڻي  ڇڪيٽو ڇڏي ڌڻي.</p>	0 ڇڪيٽي سڪروٽو اڙيسو 5	MS4	ڇڪيٽي سڪروٽو
2,500	8,835	<p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 6 ۽ سڪوڇڙو  رڌوڌڻا ۽ ڇڏي سڙي ڇڪيٽو ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڇڪيٽو  ڇڏي ڌڻي ڌڻي</p> <p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 6 ۽  سڪوڇڙو رڌوڌڻا ۽ سڪوڇڙو ڌڻي  ڌڻي ۽ ڌڻي ۽ ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي 2 اڙيسو ڌڻي ڌڻي  ڇڪيٽو ڇڏي ڌڻي.</p>	0 ڇڪيٽي سڪروٽو اڙيسو 6	EX1	ڇڪيٽي سڪروٽو
2,500	9,890	<p>0 ڇڪيٽي سڪروٽو اڙيسو 7 ۽ سڪوڇڙو  رڌوڌڻا ۽ ڇڏي سڙي ڇڪيٽو ڌڻي ڌڻي  ڌڻي 7 اڙيسو</p>	0 ڇڪيٽي سڪروٽو اڙيسو 7	EX2	ڇڪيٽي سڪروٽو







		<p>- چکبندی سہ ہفتہ ایڈیشن 55  شعبہ رات و دن سہ ماہی ریسرچ  قریباً سہ ماہی سہ ماہی سہ ماہی  نہایت سہ ماہی سہ ماہی سہ ماہی  ماہوار سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p>			
2500	8835	<p>- چکبندی سہ ہفتہ ایڈیشن 6  رات و دن سہ ماہی سہ ماہی سہ ماہی  دہائی سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p> <p>- چکبندی سہ ہفتہ ایڈیشن 6  شعبہ رات و دن سہ ماہی ریسرچ  قریباً سہ ماہی سہ ماہی سہ ماہی  نہایت سہ ماہی سہ ماہی سہ ماہی  ماہوار سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p>	EX1	چکبندی سہ ہفتہ ایڈیشن 6	
2500	9890	<p>- چکبندی سہ ہفتہ ایڈیشن 7  رات و دن سہ ماہی سہ ماہی سہ ماہی  دہائی سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p> <p>- چکبندی سہ ہفتہ ایڈیشن 7  شعبہ رات و دن سہ ماہی ریسرچ  قریباً سہ ماہی سہ ماہی سہ ماہی  نہایت سہ ماہی سہ ماہی سہ ماہی  ماہوار سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p>	EX2	چکبندی سہ ہفتہ ایڈیشن 7	
2500	11065	<p>- چکبندی سہ ہفتہ ایڈیشن 8  رات و دن سہ ماہی سہ ماہی سہ ماہی  دہائی سہ ماہی سہ ماہی سہ ماہی 2  سہ ماہی سہ ماہی سہ ماہی سہ ماہی</p> <p>- چکبندی سہ ہفتہ ایڈیشن 8  شعبہ رات و دن سہ ماہی ریسرچ  قریباً سہ ماہی سہ ماہی سہ ماہی</p>	EX3	چکبندی سہ ہفتہ ایڈیشن 8	

























<p>6. ۽ اڃا به ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>7. ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>8. ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>9. ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>10. ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>11. ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p> <p>12. ڪيترن ئي ماڻهن کي خبر ناهي ته ڪيئن ڪم ڪرڻو آهي.</p>	
<p>ڏانهن</p>	<p>ڏانهن</p>
<p>2 ۽ 4 / انهن ٻنهي ڪتابن جي ڪري ڪم ڪرڻو آهي</p>	<p>ڏانهن ڪم ڪرڻو آهي</p>
<p>03</p>	<p>ڪم ڪرڻو آهي</p>
<p>ڏانهن ڪم ڪرڻو آهي</p>	<p>ڏانهن ڪم ڪرڻو آهي</p>
<p>ڏانهن ڪم ڪرڻو آهي: 5,020/-</p> <p>ڪم ڪرڻو آهي: 1,500/-</p> <p>(ان جي ڪري ڪم ڪرڻو آهي)</p>	<p>ڏانهن ڪم ڪرڻو آهي</p>
<p>1. ڏانهن ڪم ڪرڻو آهي</p> <p>2. ڏانهن ڪم ڪرڻو آهي</p> <p>3. ڏانهن ڪم ڪرڻو آهي</p> <p>4. ڏانهن ڪم ڪرڻو آهي</p>	<p>ڪم ڪرڻو آهي</p>



















<p>فوج قیادت کے لئے /  /</p>	<p>انجینئری / /</p>
<p>ڈسٹریکٹ /</p>	<p>ڈسٹریکٹ /</p>
<p>1. ڈیوٹی کے لئے /</p> <p>2. ڈیوٹی کے لئے /</p> <p>3. ڈیوٹی کے لئے /</p> <p>4. ڈیوٹی کے لئے /</p> <p>5. ڈیوٹی کے لئے /</p>	<p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p>
<p>1. ڈیوٹی کے لئے /</p> <p>2. ڈیوٹی کے لئے /</p> <p>3. ڈیوٹی کے لئے /</p> <p>4. ڈیوٹی کے لئے /</p> <p>5. ڈیوٹی کے لئے /</p>	<p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p> <p>ڈسٹریکٹ /</p>
<p>ڈیوٹی کے لئے /</p>	<p>ڈسٹریکٹ /</p>













PEOPLE'S MAJLIS  
REPUBLIC OF MALDIVES

10 January 2013  
REF: 57-F/IU/2013/1

Request for Consultant

The Parliamentary Committee on Oversight of the Government of the Republic of Maldives wishes to appoint up to two senior lawyers from the Commonwealth/ International Community, for an assignment of up to two weeks in the Republic of Maldives to advise the committee on matters touching upon their findings with regard to the resignation of the former president in February of 2012 on which the said Committee on Oversight of the Government may wish to seek the benefit of legal advice.

The successful applicant/ applicants are required to have suitable parliamentary experience in the commonwealth/ International Community at ministerial level and/or have practical experience of constitutional and human rights issues together with a sound grasp of the workings of government.

All interested applicants are to submit their applications, together with curriculum vitae including email Address and Telephone number to the Peoples Majlis Secretariat, Medhuziyaaraiy Magu, Male' 2-0-080 Maldives, Tel: ++9603322617, Fax: ++9603005521, ema: [committee@majlis.gov.mv](mailto:committee@majlis.gov.mv) before 15 January 2013 10:00 hrs.











تاریخ: 09 جنوری 2013  
سہولت گارانتی: GS97/2013/01

دولت گارانتی کے تحت سہولت گارانتی

تاریخ: 01

دولت گارانتی کے تحت سہولت گارانتی

دولت گارانتی کے تحت سہولت گارانتی

سہولت گارانتی

تاریخ	تاریخ	تاریخ	تاریخ	تاریخ	تاریخ
2500-00	5020-00	تاریخ	تاریخ	تاریخ	تاریخ
2500-00	5610-00	تاریخ	تاریخ	تاریخ	تاریخ
2500	6295-00	تاریخ	تاریخ	تاریخ	تاریخ
2500-00	7035-00	تاریخ	تاریخ	تاریخ	تاریخ
2500-00	7875-00	تاریخ	تاریخ	تاریخ	تاریخ





















ටැන්ඩරයක් ලෙසට පවත්වාගෙන යාමට ලක්වනු ලබන 2013 ඔක්තෝබර් 10 වන දිනට පැවැත්වූ තරඟයේ දී ඉදිරිපත් කළ  
විධායක ඉල්ලුම් පත්‍රයේ දී සඳහන් කර ඇති විධිවිධාන සම්බන්ධයෙන් අදාළ තොරතුරු සඳහා 03 වන දිනට පැවැත්වූ තරඟයේ දී සඳහන් කර ඇත.

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා:

2013 ඔක්තෝබර් 23 වන දිනට පැවැත්වූ තරඟයේ දී 14:00 ට පසුව පවත්වනු ලබන තරඟයේ දී සඳහන් කර ඇති විධිවිධාන සම්බන්ධයෙන්  
විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා [www.malecity.gov.mv](http://www.malecity.gov.mv) වෙබ් අඩවියේ සඳහන් කර ඇති විධිවිධාන සම්බන්ධයෙන් අදාළ තොරතුරු සඳහා  
දුරකථන අංකය 3323918 වෙත දුරකථන කථනාතුරු ලබාගත හැක.

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා:

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

1. විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී
2. විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී
3. විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී

විවෘතව පවතින අදාළ තොරතුරු සඳහා: 3 වන දිනට පැවැත්වූ තරඟයේ දී



























דערנענטערט דאס די געזעצטע פארשטיינג פון דער פראקטישער אפטייל פון דער רעגירונג.

פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג.

דאטום:	אויסגעבן פארשטיינג	אויסגעבן ארבעט:	02
דאטום:	דאטום 11374/40	אויסגעבן ארבעט:	דאטום 4874/74
פארשטיינג:	1,800/- (פארשטיינג ארבעט)	פארשטיינג:	1,500/- (פארשטיינג ארבעט)
אויסגעבן:	פארשטיינג ארבעט		
פארשטיינג:	1		

דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג.

דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג.

אויסגעבן ארבעט: דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג. דאס איז דער פארשטיינג פון דער רעגירונג, און פארשטיינג פון דער רעגירונג פון דער רעגירונג.



Name	Associate Lecturer	No. of Vacancy	02
Basic Salary	11374.40/- MRF Monthly	University Allowance	4874.74/- MRF Monthly
Food Allowance	1,800/- MRF Monthly (Non-Residents only (Foreigners))	If accommodation is not provided	1,500/- MRF Monthly (Non-Residents only (Foreigners))
Work Setting: Faculty of Shari'ah and Law			
Field	Law	Rank:	1
Educational Back Ground:	Educational Back Ground: Bachelor's Degree (Level 7) in related field Bachelor's Degree with Honors (Level 8) in related field with 8 years' experience in related field 6 years teaching as a Senior Tutor or Principle Instructor		
Responsibilities:	To prepare and conduct lectures according to the course syllabus and scheme of work To mark and grade all course work assignment and examination papers. To prepare feedback to management on the course proceedings at the end of semester. To monitor the performance and progress of each student. To provide feedback to management about the continual improvement of the class Performance.  Note: This Post is open for both the Maldivian and Foreign Lecturers		
Application closing time: 22nd January 2013 before 12:00 pm			
Interested candidates please sent the applications along with accredited copies of your qualification, copy of ID and CV to The Maldives National University, Central Administration, Raiydehbai Hingun, Male'			
For more information please contact 3345409			

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖަލްސާއިން ދެ ޖަނަވަރު ޖަލްސާއިން ދެ ޖަނަވަރު ޖަލްސާއިން

ދިވެހިރާއްޖެ

ސަރުކާރުގެ ޖަލްސާއިން: MNU-HR/2013/16

ޖަލްސާއިން: 14 ޖަނަވަރު 2013

ފޮތް ޖަލްސާއިން ދެ ޖަނަވަރު ޖަލްސާއިން

01	ޖަލްސާއިން ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން
	ޖަލްސާއިން 1,500/- ޖަލްސާއިން	ޖަލްސާއިން 4,000/- ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން
	ޖަލްސާއިން 1,100/- ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން
	ޖަލްސާއިން 2 ޖަލްސާއިން	ޖަލްސާއިން 2 ޖަލްސާއިން	ޖަލްސާއިން ޖަލްސާއިން



<p>1. 22 2013 12:00 3345409</p>	<p>1. 2. 3.</p>
<p>22 2013 12:00 3345409</p>	<p>1. 2. 3.</p>
<p>22 2013 12:00 3345409</p>	<p>1. 2. 3.</p>
<p>22 2013 12:00 3345409</p>	<p>1. 2. 3.</p>

2013 12:00 3345409

(IUL)213-MB/1/2013/1

1. 2. 3.

<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>
<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>

2013 12:00 3345409

1. 2. 3.



































































1. 8 2012/R-14 ( ) 8  
8

( ) 18 ( )

( )

( )

( )

( )

( )

( )

( )

( ) 5

( )

2. ( )

( )

( )

( )

( )

( )

( )

( ) 5

( ) 250/-

( )

( ) 2012/R-14

8 ( )









**Maldives Inland Revenue Authority**

Male', Republic of Maldives.

**TAX RULING**

**Business Profit Tax: Scope of section 6(a)(4) of the Business Profit Tax Act**

**Reference No.:** TR-2013/B25

**Date of issue:** Thursday, 10 January 2013

This ruling is issued pursuant to the authority granted under Section 84 of the Tax Administration Act (Law Number 3/2010) as amended by Law Number 14/2011. Unless otherwise stated, all legislative references are to the Business Profit Tax Act (Law Number 5/2011). This ruling is legally binding.

**Introduction**

1. This ruling explains the scope of section 6(a)(4) of the Act.

2. Section 6 states:

“(a) If the following payments are paid or payable in any tax year to a Person who is not resident in Maldives in that year, then the Person who makes the payment shall be chargeable to tax in respect to such payment, under this Section.

...

(4) Payment of fees for management, personal or technical services and any other commission or fee not constituting income from any employment;”

**Ruling**

3. Payment of fees for management, personal or technical services shall be subject to withholding tax under section 6(a)(4) of the Act irrespective of where the services are performed.

4. Commissions and fees not constituting income from employment, specified in section 6(a)(4) of the Act, shall be subject to withholding tax if:

(a) the service for which the commission or fee is paid is performed in the Maldives; or

(b) the commission or fee is paid:

(1) for a service provided to the supplier, or a person associated with the supplier, of goods and services consumed in the Maldives; and

(2) the service is provided in connection with the supply of such goods or services.

5. For the purposes of paragraph 4(a) of this ruling:

(a) a service is performed in the Maldives if the supplier of the service, or any of the supplier's employees or agents, are present in the Maldives performing any activities in connection with the service for which the commission or fee is paid; and

(b) withholding tax is applicable only to the commission or fee attributable to work done in the Maldives calculated on a daily basis or by another method acceptable to the MIRA.

6. For the purposes of paragraph 4(b) of this ruling, a person associated with the supplier of goods and services means a person:

(a) that has an interest in any shares of the supplier; or

(b) in which the supplier has an interest in any shares of the person; or

(c) that is an associate, as defined in section 45(g) of the Act; or

(d) that is an associate (determined in accordance with this ruling) of another person that is associated with the supplier of the goods and services.

Date of Effect

7. This ruling shall take effect from its date of issue.





